

දේශපාලන අස්ථිවරත්වය හා ගෝලීය පසුබැම මූලය කළබැඳීම් උගු කරයි

Political instability and global slump intensify financial turmoil

නික් බ්‍රිමිස් විසිනි

2015 ජනවාරි 07

ව වසර ඇරුණුනේ, ගැමුරුවන පසුබැම,
තු උත්සන්න වන භු-දේශපාලන ආකතින් හා
සැම රටකම පාහේ වැඩින දේශපාලන අස්ථිවරත්වය
අතර අන්තර්ක්‍රියාවලිය පෙන්තුම් කරන ලෝක මූල්‍ය
වෙළඳපොලවල කළබැඳීමියි.

ගෝලීය මූල්‍ය පද්ධතියේ නැගි එන ගැටුපු වඩාත්
සංප්‍රදා ලෙස ප්‍රකාශයට පත් වූවේ වෝල් විදියෙහිය. ඒ
එහි මුදුනටම ලගාවීමෙන් පසුවය. එක්සත් ජනපදයේ
ව්‍යාපාර වස්තු වෙළඳපොල 2008 වසරින් පසුව එහි
නරකම ආරම්භය සලකුනු කළේය. එම වසර
කළුගැනීවුනේ සැපේතුම්බරයේ ලේමන් මුදරස්
ආයෝජන බැංකුව කඩා වැට්මෙන් මූදාහල ගෝලීය
මූල්‍ය අර්බුදයකිනි.

06දා ඔහු ජෝන්ස් දරුණකය සියයට 0.8න් හෙවත්
එකක 130න් පහත වැටුනි. ඒ 05දා එකක 331න් කඩා
වැට්මට පසුවය. වඩාත් පුළුල්ව පදනම්ව ඇති
ස්ටේන්චර්ච් ඇන්ඩ් පුවරස් 500 දරුණකය ද පසුගිය දින
දෙක තුළ එමෙසම පහත වැටුනි. ඒ අතර ආසියාවේ
හා යුරෝපයේ කොටස් අගයන් ද පහත ගියේය. 06දා
දකිනු ලැබුවේ “ක්ෂේම භුමි සොයා පලායාම” ලෙසය.
ඉල්මු ඉහළ නැගුත පසුව දස වසරේ ඇමරිකානු
හාන්ඩාගාර බැඳුම්කරයන්හි ප්‍රතිලාභ සියයට 20න් වඩා
පහත වැටුනි.

වෝල් විදියේ වැට්ම පිටුපස පැවති වඩාත් ක්ෂනික
හේතුව වූයේ, තෙල් මිල තවත් පහත වැට්මයි. බටහිර
වෙක්සාස් බෙන්ව බොර තෙල් මිල බැරලයක් බොලර්
50න් වඩා පහත ගියේ ගෝලීය පාදක මිල ඒ මට්ටමට
ඇදි දම්මිනි. ජ්‍රනි මාසයේ පටන් තෙල් මිල සියයට
50න් පහත වැටී ඇත.

තෙල් මිල වැට්ම ද ක්‍රියාවලින් දෙකක ප්‍රතිපලයයි:
මොස්කොව මූල්‍ය වෙළඳපොලවලින් කපා හරින

සම්බාධක පැනවීමෙන් ඇමරිකාව, රුසියාව මත ආර්ථික
අලාභයන් සිදුකිරීමට උත්සාහ කරන අතර හින වන
තෙල් මිල මුශරක් ලෙස යොදා ගනියි. අනෙක්
ක්‍රියාවලිය ලෝක ආර්ථිකයේ ගැමුරු වන
අවධානාත්මක ප්‍රවනතාය.

තත්වය ගෙනහැර දක්වමින් ගිනැන්ඡල් වයිමිස් තීරු
රවක ජෝන් ප්ලෙන්චර මෙසේ ලිඛිය. ලෝකය
“අවධානයකට තුළු දෙමින්, හින වන ඉල්මු පිලිබඳ
වැඩින ගැටුපුවේ ගොදුරක් බවට පත්ව ඇත. එක්සත්
ජනපදය ගෝලීය වර්ධනයකට පදනම සැපයීමට තරම්
වේගයෙන් වර්ධනය නොවේ. මෙය වනානි
ෂුද්ධපාලනික අවධානම, තරගකාරී අවප්‍රමාන හා
ව්‍යසනකාරී අවධානයක් තුළට ඇදී යාමේ හැකියාව
ඇති කරන ආරක්ෂනවාදී පීඩනය, ගක්තිමත්
ප්‍රතිපත්තියක් නොපැවතීමේ තතු තුළ, දිගට ඇදෙන
බෙළහින ප්‍රතිපල ගෙනෙන බිජකරු ලෝකයකි.”

කෙසේ වෙතත් එවත් ප්‍රතිපත්තියක් නම් පේනතෙක්
මානයේවත් ඇත්තේ නැත.

වැඩිවන අවධානාත්මක පීඩනයන් හමුවේ යුරෝ
කළුපය, 2008න් මෙහිට තුන්වන පසුබැමක අද්දර
සිටියි. අද දිනය තුළ නිකුත් කිරීමට නියමිත සංඛ්‍යා,
සමහර අනාවැකි වෙළට අනුව රින අගයක් පවා ගත
හැකි, ගුන්‍ය උද්ධමනයක් බලාපොරාත්තු වේ.

අවධානාත්මක පීඩනය කපා හැරීමට උත්සාහ
කරමින්, ආන්තු නය මිලට ගැනීමට සම්බන්ධ පුළුල්
ප්‍රමානාත්මක ලිහිල් කිරීමක් සඳහා පියවර ගනු ඇති
බව විශ්වාස කරන, ජනවාරි 22දා පැවත්වීමට නියමිත
යුරෝපීය මහ බැංකුවේ පාලක මන්ඩල රස්වීම වෙත,
මූල්‍ය වෙළඳපොලවල දැස් යොමුව තිබේ.

එහෙත් ගිනැන්ඡල් වයිමිස් ප්‍රවත්පත යුරෝපීය
අර්ථගාස්ත්‍රයින් 32ක් සමග පැවැත්වූ සම්ක්ෂනයකට

අනුව, බොහෝ දෙනෙක් මහ බැංකුව සිය මැදිහත්වීම සිදුකරනු ඇති බව විශ්වාස කරයි. එහෙත් එම පියවර යුරෝ කළාපයේ ආර්ථිකය පන ගන්වනු ඇති බව විශ්වාස කරන්නේ සූපු සංඛාවකි.

2008 මූල්‍ය අර්බුදය හමුවේ වින ආන්ඩ්‍රුව ප්‍රධාන වියදම් හා නය සැපයුම පුළුල් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර එමගින් ගෝලීය වර්ධනයට උත්තේත්තකයක් සම්පාදනය කළේය. එහෙත් 2009 පසුබැමෙන් පසු පලමු වත්‍යට විනය දැන් මූහුන දෙන්නේ, රැකියා සම්පාදනය පවත්වාගෙන යාමේ මට්ටම ලෙස සලකන සියයට 7 වර්ධන අය පහත වැට්ටීමේ තත්ත්වයකටය.

වර්ධන අනුපාතය ඉහළ නංවාගැනීම පිනිස වින ආන්ඩ්‍රුව තවත් එවැනි උත්තේත්තක පැකෙළුජයක් පිළිබඳව සලකා බලමින් සිටින බවට වාර්තා පලවේ. එහෙත් එවන් පියවරක් විනයේ නය මට්ටම පිළිබඳ කනාස්සල්ල දැඩි කරනවා පමණි.

යපස් ද ඇතුළු කාර්මික හාන්ඩ් පුළුල් පරාසයක් හරහා ප්‍රකාශවන පසුබැම හමුවේ, තෙල් මිල වැට්ට පිළිබැඩු කරන අවධමනාත්මක පීඩනයන්ට අමතරව, ජනවාරි 25දා පැවැත්වීමට නියමිත ත්‍රික මැතිවරනයෙන් පසුව යුරෝපයේ මූල්‍ය හා දේශපාලන ආර්බුදයක් පිළිබඳ අදහස ද මූල්‍ය වෙළඳපොලවලට බලපාන තවත් ප්‍රධාන කාරනයකි.

මත විමසුම් අනාවරනය කරන්නේ, ත්‍රික නය වෙනුවෙන් ඇප දීමේ පැකෙළුජය “යලිසලකා බැලීය යුතු” බව කියා සිටින, රැඩිකල් වමේ හුවුල වන සිරිසා, බහුතර ජන්ද ලබාගනු ඇති බවත් රේග ආන්ඩ්‍රුව පිහිටුවීම සඳහා කැඳවුම් ලබනු ඇති බවත් සැලකේ.

චර් ස්පීගල් ප්‍රවාති සගරාවේ පලුවූ ලිපියකට අනුව, ත්‍රික නය යලි සලකා බැලීම පිළිබඳව ඇත්තේලා මර්කෙල්ගේ ජර්මානු ආන්ඩ්‍රුව කැමැත්තක් නොදැක්වන බව පැහැදිලිය. ත්‍රිසිය යුරෝ කළාපයෙන් ඉවත්වීමට එය තුළු දෙනු ඇත. ප්‍රවත්තත ආන්ඩ්‍රුවේ මූලාශ්‍ර පදනම් කර ගනිමින් තවදුරටත් කියන්නේ, ත්‍රිසිය ඉවත්වීමේ ප්‍රශ්නය ජර්මනියට පොරබදිය හැකි නමුත් එහි ප්‍රතිච්චා ක්‍රියාවක් වෙදැයි කිසිවෙතුත් නොදැනා බවය.

ශ්‍රී මැතිවරනය, පොදු මූදල (යුරෝප) බැං වැට්ටීමට තුවුදිය හැකි පරිදි යුරෝපය හරහා වර්ධනය වන අස්ථාවරත්තවයේ එක් ප්‍රකාශනයක් පමණි. මෙය ප්‍රධාන දේශපාලන ප්‍රතිච්චා දැනවිය හැකිය. මක්නිසා ද යත්, 1950 ගනන් මූල දක්වා දිව යන, පොදු මූදල පිහිටුවීමෙන් කුලුගැන්වන, යුරෝපීය ඒකාග්‍රකරනය සහතික කිරීමට ගත් පියවර, ඩුදෙක් ආර්ථික විද්‍යාව පිළිබඳ කාරනයක් පමණක් නොවේය. එය ඉලක්ක කලේ, පරම්පරාවකගේ ජීවිත කාලය තුළ ලෝක යුද්ධ දෙකකට තුළු දුන් පුමුබ බලවතුන් අතර ආත්මින් පැන නැගීම වලක්වා ගැනීම වෙතය.

එම ආත්මින් යලි වතාවක් නැගී එම්ත් තිබෙන බවට පැහැදිලි සලකනු ඇත. යුරෝපීය මහ බැංකුවේ පාලක මත්ත්වය ගැඹුරු මතහේද වලින් ඉරිතලා ගොස් තිබේ. ජර්මානු නියෝජිතයේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම් තවත් පුළුල් කිරීමට, විශේෂයෙන්ම රාජ්‍ය නය මිලට ගැනීමට, විරැදුද වෙති.

ශ්‍රී මැතිවරනයෙන් පසුව ස්පාය්ස්ක්‍රුයේ හා පෘතුගාලයේ මැතිවරන පැවැත්වීමට නියමිතය. එම රටවල, 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙයිට නොපැවති කොන්දේස් නිර්මානය කරමින් ආන්ඩ්‍රුවිසින් ක්‍රියාත්මක කළ කජපාද වැඩසටහන් කෙරේ පෘතුල විරෝධයක් පවතී.

ගැඹුරුවන දේශපාලන ආගාධය, 06දා ගිනැන්ඡල් වයිමිස් පත්‍රයේ විදෙස් පිළිවෙත් රවක ගිඩියන් රක්මන් පල කළ ලිපියක පිළිබැඩු වේ. “වෙළඳපොලවල්, ප්‍රජාතන්ත්‍රවාදය හා ඇමරිකානු බලය යන සිතල යුද්ධ ලෝක පර්යාය ගොඩනගා තිබුනු කුණු තුනේ” ගක්තිය පිළිබඳ විශ්වාසය හංගමී ගැන ඔහු සඳහන් කරයි.

2008 සිදුවීම් ද ඉන් ඉක්විත්ව එලුමුනු පසුබැම ද මගින් නිදහස් වෙළඳපොල කෙරෙහි විශ්වාසය පැවුදු කෙරී ඇත. ඇමරිකානු බලය, පාලන තන්ත්‍රයන් පෙරලා දැමීමේ දී එය සතු ගක්තිය පෙන්වා තිබෙන නමුත් ස්ථාවරත්වයක් ඇති කිරීමට අසමත්ව තිබේ.

එසේම සිත් තැවුලට හේතු වන්නේ, “ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයන්ට තිසි බලය සහතික කරන ආන්ඩ්‍රුවිසින් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය බැංවැටීමය. එක්සත් ජනපදයේදී කොන්ග්‍රසය කෙරේ ඇති ගැන්වීය පහලම ඉමට පැමින තිබේ. ජන්දායකයේ අන්තවාදී පක්ෂ ගැන විපරම් කරති” රක්මන් එසේ ලිවිය.